

ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික බුදුසමය විෂයයෙහි දේව සංකල්පයේ බලපෑම

ඒ. ආර. කරුණානායක

1004HU2010001

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ දරුණු ගැටුම්
පරීක්ෂණ සඳහා බොද්ධ දිෂ්ටාච්චරය විෂය
යටතේ ඉදිරිපත් කරන නිබන්ධය - 2015

අපේක්ෂකයාගේ ප්‍රකාශය

මෙම ගාස්ත්‍රීය නිබන්ධය ආවාර්ය මාගම්මන පක්දුක්දානන්ද හිමිගේ සුපරික්ෂණය යටතේ මා විසින් සම්පාදනය කරන ලද බවත්, මේ පර්යේෂණය කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් හෝ වෙනත් විශ්වවිද්‍යාලයකට හෝ ආයතනයකට හෝ වෙනත් උපාධියක් හෝ ඩිජ්‍යෝලෑඩ්‍රුක් සඳහා ද ඉදිරිපත් නොකරන ලද බවත් සහතික කරමි.

අපේක්ෂකයාගේ අත්සන

උපදේශකගේ නිර්දේශය

මෙ අපේක්ෂකයා විසින් කරන ලද ප්‍රකාශය සත්‍ය බවත්, මේ නිබන්ධය අදාළ සංශෝධන සකස් කොට ඉදිරිපත් කරන බවත් සහතික කරමි.

දිනය

අත්සන

ପିଣ୍ଡମ

ଆମିମା ନେତି ବୁ ଦା ଜିବ ଆହାର ଆମିମା
ବି, ଦ୍ୟାବର ଶିଖାଣନ୍ତେ

සංකේත සුචිය

ද.නී.	-	දිස් නිකාය
ම.නී	-	මංස්කීම නිකාය
බූ.ව	-	බූල වංගය
ම.ව	-	මහාවංගය
ජ්.මා	-	ජ්නකාලමාලි
ස.ව	-	සමන්තකුට වර්ණනාව
පූ.ව	-	පූජාවලිය
සං. නී	-	සංයුත්ත නිකාය
අං. නී	-	අංගුත්තර නිකාය
ඛ්. නී.	-	ඛ්දේක නිකාය
අ.පා	-	ආපදාන පාල I
සි.ස.පා	-	සිංහල සසන්ත පාසාදිකාව
සි. බෝ. ව	-	සිංහල බෝධී වංගය
සු.වී.	-	සුමංගල විලාසිනී
ම.පා.	-	මහාවග්ග පාල
බූ.ප.	-	බූල්ලවග්ග පාල II
වි.මා.	-	විසුද්ධ මාර්ගය
පූ.ව.	-	පූජාවලිය
ධ.ප	-	ධම්මපදය
පි.පො.ව.	-	පිරුවානා පොත් වහන්සේ
පේ.ව.	-	පේතවත්පු
වි.ව	-	විමානවත්පු
ර.වා.	-	රසවාහිනී
T.G.A.P.	-	The God of Adam's Peak

- | | | |
|--------|---|-------------------------------|
| M.I.C. | - | Mahayanism in Ceylon |
| P.B | - | Practical Buddhism |
| H.B.C. | - | History of Buddhism in Ceylon |

ස්තූතිය

බෙඳීද ශිෂ්ටවාරය දරුණන ගුරී උපාධි පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම ස්වාධීන නිබන්ධය සැකසීමේ දී උපදේශකත්වය ලබා දුන් ගෞරවණීය මහාචාර්ය මාගම්මන පක්ෂ්‍යානන්ද ස්වාමීන් වහන්සේට, ප්‍රථමයෙන් ම කෘතයෙනා පුර්වක ස්තූතිය පිරි නමුවූ.

මෙබදු පර්යේෂණයක් කිරීමට මා මෙහෙය වා උද්වී කොට මග පෙන් වූ මහාචාර්ය වන්දා විකුමගමගේ, මහාචාර්ය ආරියපාල පෙරේරා ගුරු ජියවරු ද හදිපිටි හක්තියෙන් සිහිපත් කරමි.

විවිධ ඉංග්‍රීසි පොත පත ආසුරු කිරීමට උද්වී කළ ආදරණීය පියාණන් වූ කේ. පී. පී. කරුණානායක මහත්මාණන්ට ද විවිධ අභියෝග හමුවේ තොසැලි සිටින්නට බෙරේයයක් වූ දායාබර අමිතත්ව, රංජිත්, රෝහිණී, දීප්ති, වම්පි, ඉන්දානි යන සොහොයුරු සොහායුරියන්ට ද පිටපත් කිරීමේ සහය දුන් වෙවා ගිහු නෙවමාලි මලවිසුරය මෙනවියට ද ආදර පුතුන් වන වෙමාල් වමෙර්ද්, පැතුම් වාමර, දිල්කාන් මිහිරංගට ද නන් අයුරින් සහය වූ සියලු දෙනාට ද මනාව අකුරු කළ අර්ථ වර්ක් පියස ආයතනයේ ලකිකා දියණීය හා කාර්ය මණ්ඩලයට ද, ගෞරවණීය ස්තූතිය පුද කරමු.

පටුන

පිටුව

අපේක්ෂකයාගේ ප්‍රකාශය

උපදේශකගේ නිරදේශය

පිළුම

සංක්ත සුචිය

ස්තූතිය

පටුන

නිබන්ධ සාරාංශය

i-ii

1 වැනි පරිච්ඡේදය - හැඳින්වීම

1-6

ගැටළිව හා අරමුණ

පූර්ව අධ්‍යායනය

2 වැනි පරිච්ඡේදය - සාහිත්‍ය විමර්ශනය

7-181

2.1 ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික බුදුසමයේ ආරම්භය

2.1.1 ප්‍රාග් බොඳෑ යුගයේ ජන ඇදහිලි හා විශ්වාස

2.1.2 බුදුන් වහන්සේ තෙවරක් ලක් දිවට වැඩම කරවීම

2.1.3 එතිහාසික මහින්දාගමනය

2.1.4 දුම්න්දාගමනය හා ලංකාවේ මෙහෙන් සසුන පිහිටුවීම

2.2 ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික බුදුදහමේ නවාංග

2.2.1 බොඳෑ පුද පූජා හා වත් පිළිවෙත්

2.2.1.1 බුද්ධ පූජා

2.2.1.2. පරිමාපූජා

2.2.2 දැඳා පූජා

2.2.2.1 මහනුවර ඇසළ පෙරහැර ආරම්භය හා විකාශය

2.2.2.2 නානුමුර මංගල්‍යය

2.3 ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික බුදුසමය විෂයයෙහි දේව සංකල්පයේ බලපෑම අනුරාධපුර

යුගයේ සිට මහනුවර යුගය දක්වා

2.3.1 අනුරාධපුර යුගය

2.3.2 පොලොන්තරු යුගය

2.3.3 දැඩදණි යුගය

2.3.4 ගම්පොල යුගය

2.3.5 කෝට්ටේ යුගය

2.3.6 මහනුවර යුගය

2.4	ශ්‍රී ලංකික දේශ විශ්වාස හා බැඳුණු අභිචාර	
2.4.1	ශ්‍රී ලංකාවේ ප්‍රකට බොද්ධ විහාරස්ථානවල පවත්නා දේශාල හා ඒවායේ වත් පිළිවෙත්	
2.4.1.1	අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේට සම්බන්ධ කළදේවතා බණ්ඩාර දේශාලය	
2.4.1.1.1	ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේ හා සබඳ බෝමලව පත්සල හා එහි කාර්යභාරය	
2.4.1.1.2	ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේ ආශ්‍රිත සිරිත් විරිත් හා පූජා විධි හා කළදේවතා බණ්ඩාර දෙවියන් පිදීම	
2.4.2	අනුරාධපුර කලාවැව කඩවර දේශාලය හා සබඳ කලා කඩවර දේශ සංකල්පය	
2.4.3	අලුත්ගම කන්දේ විහාරය හා සබඳ විෂ්ණු දේශ සංකල්පය	
2.4.4	නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම රජමහා විහාරය හා සබඳ එතිහාසික නවගමුව පත්තිනි මහා දේශාලය	
2.4.5	කිරිවෙහෙර, කතරගම දෙවාල හා පුද සිරිත්	
2.4.6	අලුත්තුවර කිරිත් ශ්‍රී රජමහා විහාරයට සම්බන්ධ අලුත් තුවර ශ්‍රී දුඩුමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවාල	
2.4.7	රත්නපුර සමන් දෙවාල ශ්‍රී පාදස්ථානය හා සබඳ සමන් දේශ සංකල්පය	
2.5	පොදුජන ආගමික වින්තනය	
2.5.1	ගැමි ඇදහිලි හා විශ්වාස	
2.5.2	පිරිත් දේශනා	
2.5.3	ලාංකික ගාන්තිකර්ම හා සම්ප්‍රදාය	
2.5.4	තොවිල් හා කංකාරී	
3	වැනි පරිවිෂේෂය - අධ්‍යයන ක්‍රමවේදය	182-187
4	වැනි පරිවිෂේෂය - පර්යේෂණයේ ප්‍රතිඵල හා සම්ක්ෂණ විග්‍රහය	188-190
5	වැනි පරිවිෂේෂය - නිගමන	191-194
6	වැනි පරිවිෂේෂය - යෝජනා හා නිර්දේශය	194-196
	ආශ්‍රිත ගුන්ථ නාමාවලිය	197-206
	සුවිය	
	උපගුන්ථය	
	උපගුන්ථය 01 - ප්‍රශ්නාවලිය	
	උපගුන්ථය 02 - අලුත් තුවර සෙල්ලිපිය	

ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික බුද්ධසමය විෂයයෙහි දේව සංකල්පයේ බලපෑම

නිබන්ධ සාරාංශය

මිහිද හිමියන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ රේරිය සම්පූදායට අයත් විහැඡ්පවාදය තමින් පසුව හඳුන්වන ලද ආදි බුද්ධහම හා ඊට සම්බන්ධව අගෝක යුගයේ ඉන්දියාවේ පැවැති ව්‍යවහාරික බුද්ධහමයි. සමකාලීන ශ්‍රී ලංකාවේ පැවැති සංස්කෘතික ලක්ෂණ ද එම ව්‍යවහාරික බුද්ධහමට එක් වීමෙන් ‘සිංහල බුද්ධාගම’ යනුවෙන් නූතන ලේඛකයන් විසින් හඳුන්වන ලද බොඳේ සම්පූදාය වර්ධනය විය.

ආදි මානවයන් තමා කුළ පවත්නා ගක්තිය වටහා නොගත් බැවින් අදාශාමාන බලවේයන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම අතිතයේ සිටම සිදුව ඇති බවට තොරතුරු ලැබේ. මේ නිසා මවුහු ස්වහාවික වස්තුන් දේවත්වයෙහිලා සැලකු අතරම විශ්වයෙහි පැවැත්ම මෙම අදාශාමාන බලයන්ගේ ක්‍රියාකාරීත්වය මත සිදුවන බව සිනා ඒවාට වැළැම් පිදුම් කළහ. මිහිද මාහිමියන් ප්‍රධාන පිරිස ශ්‍රී ලංකාවට පැමිණ බුද්ධසමය මෙරටට හඳුන්වා දීමෙන් පසුවත් ප්‍රාථමික ජන ඇදහිලි වලින් ඇතැම් ඒවා ඒ හා නොගැටී පවත්වා ගෙන ආ බවට තොරතුරු ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඉතිහාසය පිරික්සීමෙන් අනාවරණය වේ.

දෙවියන් පිළිබඳ සංකල්පය ලාංකේය සමාජය කුළට ප්‍රවිශ්ට විම පිළිබඳ ඉතිහාසය, ප්‍රාග් බොඳේ අවධිය තෙක් ගෙන යා හැකි වුව ද මෙහි ආරම්භය පිළිබඳ නිශ්චිත කාල නිර්ණයක් දැක්වීම අසිරි ය. මහවංසයට අනුව ලංකාවේ දේව සංකල්පය පිළිබඳ තොරතුරු, බුදුන් වහන්සේගේ ලංකාගමනය තෙක් ඇතට විහිදේ. බුදුන් වහන්සේ දෙවියන්ට වඩා ප්‍රබල වන අතර බුද්ධ දේශනාවෙන් දෙවියන් ඇදහිමකට කිසිවේක නොපෙළුණුවයි. බුද්ධහම තුළින් දේව සංකල්පය දුරස්ථ කළ නොහැකි අතර දෙවියන් ඇතැයි යන්න බුද්ධ දේශනාවන් තුළින් ප්‍රත්තක්ෂ කර ඇතේ. ඒ බැවි ආචාර්ය, පරාහව, මහාමංගල සහ මහාසමය වැනි සූත්‍ර මගින් තහවුරු වේ.¹ බුද්ධාගම සඳහා මූල්‍ය ඇත්තේ බුද්ධහම වුව ද කාලීන මිනිස් අවශ්‍යතා මත විවිධ ජනකාන්ත අංග බුද්ධහමට එක්ව ඇති බව පෙනේ. ජනප්‍රිය බුද්ධාගම කුළ වෙනත් ජන ඇදහිලි ද දක්නට ලැබීම සාමාන්‍ය දෙයකි. බුද්ධහම හා බුද්ධාගම අතර වෙනසක් ඇතැයි සිතිමට බොහෝ දෙනෙක් අසමත් වන්නේ මේ සියලු ඇදහිලි හා විශ්වාස එකට සංකලනය වී ඇති නිසාවෙනි. බුද්ධහම යනුවෙන් හැඳින්වනුයේ බුදුන් වහන්සේගේ ද්වස සිට අද දක්වාම පැවත එන ධර්ම විනය සම්පූදායයි. මේ කුළ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් අතරට පසුකාලීනව එක් වූ වියන් මතිමතාන්තර ගැඹු වී පවතී. එරවාදය වශයෙන් අප විසින් පිළිගනු ලබන දහම මූලික බුද්ධහම ලෙසින් ලොව පුරා විද්‍යාත්මූ පිළිගනිති.

එරවාදී බුද්ධහම හා සම්බන්ධ ගක්තිමත් බල කොටුවක් වශයෙන් ශ්‍රී ලංකාව සලකනු ලැබේ ද බොඳේ සම්පූදායට දාර්ශනික අංශයෙන් යුත් මූලික රටාව කුළම දීර්ස

¹ අන්විෂණ, ගමගේ ගැමුණුසිරි, මින්තානිස්ස සූත්‍රය ඉන්දු අධිරේනිය බලපෑමක් ද? 1999, 1 වන කළාපය, 36 පිටුව.

කාලයක් රදි සිටීමට නොහැකි විය. ජනතා හඳුවත් තුළ කා වැදි තිබූ ඇදහිලි හා විශ්වාස සමග සංකලනය වී මහායාන ධර්මයේ අංගයන් ඇතුළත්ව එයට නව බොද්ධ සම්ප්‍රදායක් ලෙසින් හැඩි ගැසීමට සිදු විය. ව්‍යවහාරික යන වචනයෙන් අදහස් කරන්නේ හාවිතය යන්නයි. එසේ නම් ලාංකික බොද්ධ ජනතාවගේ ජන ජීවිතය තුළින් පිළිබිඳු වන බුදුධම මෙසේ ව්‍යවහාරික බුදුධම ලෙස හඳුන්වා දිය හැකිය.

මධ්‍යම ප්‍රතිපදාව මුල් කොටගත් ආයේ අෂ්ටාංගික මාර්ගය හා වතුරාර්ය සත්‍යය බුදුධමේ මූලික පදනම ලෙස සැලකිය හැකි ය. බුදුන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි බොද්ධයාගේ පරම අරමුණ වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා පුද්ගලයා විසින් ලෙස්හා දේශ මෝනය ඇතුළු සංසාරය කෙරේ බැඳීම පවතින සියල්ලම ඉවත් කළ යුතුවේ. අදාශාමාන දෙව්වරුන්ට හෝ වෙනත් අධි ස්වභාවික බලවේගවලට පුද පූජා පැවැත්වීමෙන් හෝ වන්දනාමාන කිරීමෙන් කෙනෙකුගේ ආත්ම විමුක්තිය ලැබේය යන්න බුදුසමයෙන් ප්‍රතික්ෂේප වේ. තත්ත්වය මෙසේ ව්‍ය ද බුදුධමේ මැත වර්ධනය දෙස බලන කළ මූලධර්ම හෝ ප්‍රතිපත්ති අනුව කෙසේ වෙතත් ක්‍රියාත්මක වශයෙන් සැලකිය යුතු වෙනස්කම් සිදු වි ඇති බව පෙනේ. වර්තමාන ලෝකයේ බුදුධම ප්‍රායෝගික වශයෙන් බලන විට ප්‍රතිපත්ති පූජාවට වඩා ආම්ෂ පූජාවට මූලික තැනක් දෙන ආගමක් හෝ ජීවන මාර්ගයක් බවට පත්ව ඇත. කාලය හා දේශය අනුව සියල්ලම ප්‍රපෘතයන් වෙනස් වේය යන ස්වභාව ධර්මයේ න්‍යායයෙන් බුදුධම්ව පවා මිදෙන්නට නොහැකි වී ඇත.

බුදුසමයෙහි දෙවියන් පිළිබඳ ස්ථාවරය කුමක්දයේ යන්න මතහේදයට ලක් ව පවතී. මේ වනාහි බොහෝ වියතුන්ගේ විවේචනයට ලක් වූ මාත්‍යකාවකි. දේව සංක්‍රෑපය නොපිළිගන්නොශ් බුදුසමයෙහි දෙවියන්ට තැනක් තැනැයි ද, මහායානිකයන්ගේ අදහස් පෙරවාද බුදුසමයට වැද්ද ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුසමයට දෙවියන් ඇතුළු වී ඇතැයි ද, දෙවියන් සම්බන්ධ කොට ඇති සියල් දේශනා මහායානයෙන් ගෙයට ගන්නා ලදැයි ද තරක කරති. නමුත් ක්‍රියිකයෙහි අන්තර්ගත ධර්ම කොටස්වලින් එසේ දෙවියන්ගේ සම්බන්ධය පහසුවෙන් ඉවත් කළ හැකි නොවේ.

සංග්‍රහක්ත නිකායයෙහි සඳහන්ව ඇත්තේ බුදුන් වහන්සේගේ මුල් ම දේශනාවල සඳහන් ධර්ම කරුණු ය. සිංහල බුද්ධාගමට අනුව දෙවි දේවතාවුන් සහ යක්ෂ කොටස් සතු බලයේ බලධාරිත්වය හිමි වන්නේ බුදුන් වහන්සේ වෙත ය. 'නමුත් මනුෂ්‍යයාට තමන් ව ආරක්ෂා කරන සහ ලෙඩි දුක් ඇති කරන අමනුෂ්‍ය කොටස් තෙරපා දැමීමට උපකාරී වන්නා වූ දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව අත්‍යවශ්‍ය වේ. ඔවුහු ඒ සඳහා කළ ගුණ සැලකීමක් වශයෙන් තම තමන් එක් රස් කර ගන්නා ක්‍රස්ල්වලින් කොටසක් දෙව්වරුන්ට අනුමෝදන් කරවති. මේ අනුව බුද්ධත්වයට හා නිර්වාණයට ප්‍රතිඵලිය විම උදෙසා උන්වහන්සේලාට එකි පින් පිහිටවනු ඇතැයි සියන ජන විශ්වාසය එයින් පිළිබිඳු වෙයි.

ආම්ස පූජාව ප්‍රබලව ජනප්‍රිය බුද්ධාගම තුළ දක්නට ලැබේ. දන්ත බාතු වන්දනාව, පෙරහැර යාම, පිළිම වන්දනාව අදි සියල්ල ආම්ස පූජාව හා සම්බන්ධ වේ. පුද්ගලයාගේ ඒකායන මාර්ගය විමුක්තිය ලබා ගැනීමට පාරලෙංකික ආගමක් වශයෙන් ප්‍රහවය වූ බුදුධම අද ගම් මට්ටමේත්, නාගරික මට්ටමේත්, ඇතැම් විට පුබුද්ධ මට්ටමේත් ජනප්‍රිය ආගමක් බවට පරිවර්තනය වී තිබේ.